

දම්සක් පැවතුම් සුන්ඵරයට අනුව ජාති දුක, ජරා දුක, මරණ දුක ඵදි පනේවන දුක, බුදුපියාණන්වහන්සා "පරෙ නඵඵසු චිද්ද ධර්මකි (පුබ්බෙ අනත්තසසුනඵසු ධර්මඵසු)" යයි ගනෙ හැර දැක්වූයඵ යි. අන්ඵයාගමික හඵ බුද්ධගාසනයනේ පිට ඉන්න කනෙකේගනේ ඵහුවඵන් (ඵනම පඵඩ ඵකකේ පවා) "බබට මරණයට පන්චිම, ඵසඵ නඵමැතිනම් ඵයසට යාම දුකකිද සැපකිද" කියා ඵහුවඵන් කුමකි කියයිද? අනිඵාරයඵ යනේ කියයි... "සැපකි කඵහදෙ දුකකි මිසකි" ඉතින් මඵ හිනවූ, ගඵරාමඵය වූ , පෘඵකඵනවූ , අනාරඵයවූ අයටන් නඵරනෙ දුකකි ගැන කියන්නද බුදුපියාණන්වහන්සා අනන්ත සංසාරඵ පාරමිතා සුරාගනෙ ඵවඵ ?..

අනික මඵ "දුක" සුන්ඵරයඵ තිබ්බ පලියට .. පඵනඵ තිබ්බ පලියට.. කටපාඩම් කරගන්න පලියට... අපිට ඵ බුදුපියාණන් පනේනා දුන් "දුක පිලිබද දොණය (දුකිබඵ දොණං), දුක ඵනිඵම පිලිබද දොණය (දුකිබ සමුදය දොණං), දුක නැති කිරීම පිලිබද දොණය (දුකිබ නිරඵධ දොණං), දුක නැතිකිරීමඵ මාර්ගය පිලිබද දොණය (දුකිබ නිරඵධගාමිණි පටිපදා දොණං)" ලැබෙනවාද..

සාවධානයනේ මඵ වටිනා දහම් දසුමට සවන් දමු... ගැටය ලහො ගමු.

{audio}media/mp3/saddharmaya/S_Duka_Pera_Noasu_Viru_Dhama_01052010.mp3{/audio}

